



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,431—FRIDAY, OCTOBER 16, 1896.

PART I.—General : Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province ... ..	1061	Land Acquisition Notices ... ..	1070
Central Province ... ..	—	Land Resumption Notices ... ..	—
Northern Province ... ..	—	Notices under "The Forest Ordinance" ... ..	—
Southern Province ... ..	—	Notices of sale of Arrack, Opium, and Toll Rents ... ..	1074
Eastern Province ... ..	1063	Notices of sale of Salt and Timber ... ..	—
North-Western Province ... ..	1066	Notifications of Close Seasons, Infected Areas, &c. ... ..	1078
North-Central Province ... ..	—	Specifications under "The Irrigation Ordinance" ... ..	—
Province of Uva ... ..	—	Miscellaneous Departmental Notices ... ..	—
Province of Sabaragamuwa... ..	1069		

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,505, w. p.

Colonial Secretary's Office,  
Colombo, October 1, 1895.

ON Tuesday, November 24, 1896, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Hapitigam korale of the Negombo District of the Western Province.  
Preliminary plan 6,079.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price	
				A.	R.	P.	per Acre.	
							Rs.	c.
8044	Karavilakumbura	Unagabakanda	Jungle	2	3	36	10	0
8074	Divuldeniya	Kahatagahalanda	Cocoanuts	3	2	25	150	0
Z 393	Do.	Etambagahalanda	do.	1	0	8	100	0
K 394	Karavilakumbura	Hikgahakumburapillewa	Pillewa	0	0	20	10	0
8082	Do.	do.	Cocoanuts	0	1	3	75	0
X 394	Do.	Kapukandewatta	do.	0	2	20	80	0
Y 394	Do.	Kongahalanda	do.	2	0	29	150	0
8086	Do.	do.	do.	0	2	36	20	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,505, w. P.

වර්ෂ 1896 ක්වු ඔක්තෝබර් මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

බස්නාහිර පලාතේ වංශාධිපති ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු නොවැම්බර් මස 24 වෙනි දිනවු අගහරුවාදා දවල් 12ට කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් නිවැරදිකරදෙන්නට යෙදෙනවා ඇත.

බස්නාහිර පලාතේ මීගමු කොට්ඨාසයේ හාපිටිගමකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 8ක්.

සිතියම 6,079. අයිතියම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.	අක්කර
				අ. රු. ප.	රු.
8044	කරවිල කුඹුර	උනගහකන්ද	කැලේ	2 3 36	10
8074	දවුල්දෙණිය	අයිතියම කියන්නා—න. කිරිහැඳු. කහටගහලන්ද	පොල්	3 2 25	150
Y 393	එම	අයිතියම කියන්නා—ජෝන් රුද්‍රිගෝ. ඇටඹගහලන්ද	එම	1 0 8	100
K 394	කරවිලකුඹුර	අයිතියම කියන්නා—ස. සුබසේරියඅප්පු. කික්ගහකුඹුර පිල්ලාව	පිල්ලාව	0 0 20	10
8082	එම	එම	පොල්	0 1 3	75
X 394	එම	අයිතියම කියන්නා—ස. පුත්චිහාමි සහ නවත්. කපුකන්දෙවන්ත	එම	0 2 20	80
Y 394	එම	කෝන්ගහලන්ද	එම	2 0 29	150
8086	එම	අයිතියම කියන්නා—ස. ඉසන්අප්පු. කෝන්ගහලන්ද	එම	0 2 36	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්වරයාගේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණ බස්නාහිර පලාතේ වංශාධිපති ඒජන්තවරයාගේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. පී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,506, w. P. Colonial Secretary's Office,  
Colombo, September 23, 1896.

AT noon on Tuesday, October 27, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,726.  
Situation—Saunders' road, Colombo.

Lot.	Name of Land.	Situation.	Extent.	
			A.	R. P.
9410	—	Colombo	0	0 37.75

Upset price,—Rs. 3,775.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,506, W. P. දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

වර්ෂ 1896 ක්වු ඔක්තෝබර් මස 27 වෙනි දිනවු අගහරුවාදා දවල් 12ට පමණ කොළඹ කවිචේරියේදී බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවේ බිම් කැබලිල, ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෙන්දේසිකර විකුණන්නට නොහොත් නිවැරදිකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 9,726.

නො.	පිහිටා තිබෙන ස්ථානය.	මහත.	අක්කර
		අ. රු. ප.	රු.
9410	කොළඹ	0 0 37.75	

මිලකර තිබෙන ගණන රු. 3,775.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්වරයාගේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගත හැකිවේ.

ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ල්යු. පී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,507, w. P.

Colonial Secretary's Office,  
Colombo, October 10, 1896.

ON Monday, November 30, 1896, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in Pasdun korale east and west of the Kalutara District of the Western Province.

Preliminary plan 10,400.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
8322	Iddagoda	Godandahena	Planted land	0	2 31	50 0
8323	Iddagoda and Gurudala	do.	Jungle	148	1 0	65 0

☞ The Sale under Notice 1,506, w. P., has been postponed to Friday, November 27, *vide* Notification in Part I. of to-day's *Gazette* (p. 572).

*October 16, 1896.*

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
8324	Gurudala	Godandahenakele	Planted land	0	1 29	30	0
8325	Do.	do.	do.	0	2 16	30	0
8326	Do.	do.	Jungle	1	2 25	30	0
Preliminary plan 10,401.							
8327	Helembe	Godandahena	Forest	12	1 0	50	0
G 720	Do.	Alahengodawatta	High jungle	4	1 36	40	0
8328	Do.	Weligodakele	do.	25	0 12	40	0
H 720	Do.	Kirimetiyeulakumbura	Threshing-floor	0	0 7	10	0

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Colombo.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No 1,507, w. P.

ව්‍යවස්ථාපිත වූ 1896 ක්‍රි.ව. ඔක්තෝබර් මස 10 වෙනි දින කොළඹ මහසෞඛ්‍යාධිකාරී උත්තරාච්ඡේදයේ කන්දොරුවේදිය.

බස්නාහිර පළාතේ වංශාධිපති ඒජන්ත උත්තරාච්ඡේදයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට ව්‍යවස්ථාපිත වූ 1896 ක්‍රි.ව. නොවැම්බර් මස 30 වෙනි දින වූ සඳුදා දවල් 12 ව පමණ කොළඹ කවිවෙරියේදී වෙන්දේසි කිරීමේ විකුණුමට නොහොත් නිවැරදි කර දෙන්නට යොදා ගත හැකි දේ.

බස්නාහිර පළාතේ කලුතර දිස්ත්‍රික්කේ පස්දුන්කෝරලේ පිහිටා තිබෙන බිම් කැබලි 9 ක්.

සිතියම 10,400.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර කප		
				අ. රු. ප.	රු.	
8322	ඉද්දගොඩ	ගොඩන්ද සේන	වගාකරු බිම	0	2 31	50
8323	ඉද්දගොඩ සහ ගුරුදොල	එම	කැලේ	148	1 0	65
8324	ගුරුදොල	ගොඩන්ද සේන කැලේ	වගාකරු බිම	0	1 29	30
8325	එම	එම	එම	0	2 16	30
8326	එම	එම	කැලේ	1	2 25	—
සිතියම 10,401.						
8327	කැලඹේ	ගොඩන්ද සේන	මුකලාන	12	1 0	50
G 720	එම	අලුත්ගොඩවත්ත	උස්කැලාව	4	1 36	40
8328	එම	වැලිගොඩකැලේ	එම	25	0 12	40
H 720	එම	කිරිමැවියේවල කුඹුර	කමත	0	0 7	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තකරු උත්තරාච්ඡේදයේදී, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර පළාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේදයේ දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,

ඩබ්ල්යු. ටී. ටෙලර්,  
වැඩබලන මහසෞඛ්‍යාධිකාරී වම්හ.

## LAND SALES IN THE EASTERN PROVINCE

No. 564, E. P.

Colonial Secretary's Office,  
Colombo, October 4, 1896.

ON Thursday, February 18, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,130.—Manmunai and Rukam pattus.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
1722	Makilavaddavan	General sale	Jungle fit for paddy	12	1 16	10	0
1723	Do.	do.	Re-advertised for non-payment of instalments	71	1 0	10	0
						C 2	

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
1724	Makilavaddavan	General sale	Jungle fit for paddy	19	3 6	10 0
1725	Do.	do.	do.	52	0 37	10 0
1726	Do.	do.	do.	42	0 24	10 0
1727	Do.	do.	do.	31	0 25	10 0
1728	Rukam	do.	do.	20	2 25	10 0
1732	Do.	do.	do.	40	0 19	10 0
1733	Do.	do.	do.	39	1 5	10 0
1737	Makilavaddavan	do.	do.	49	3 35	10 0
1740	Do.	do.	do.	20	2 11	10 0
1741	Do.	do.	do.	41	2 32	10 0
1742	Rukam	do.	do.	36	1 13	10 0
1743	Do.	do.	do.	23	1 0	10 0
1746	Makilavaddavan	do.	do.	25	2 25	10 0
1747	Do.	do.	do.	2	3 22	10 0
1750	Do.	do.	do.	2	0 0	10 0
Preliminary plan 2,158.—Manmunai.						
7145	Narippultoddam	C. Tampimuttu	Fit for paddy	4	2 28	10 0
7148	Do.	M. Chinnattampi	Encroachment	1	1 0	12 50
7149	Do.	S. Muttuppillai	do.	13	3 6	12 50
7150	Do.	P. Vaikali	do.	1	1 20	12 50
7151	Do.	K. Parasiramer	do.	7	1 30	12 50
7152	Do.	P. Vaikali	do.	3	2 34	12 50
7153	Do.	S. Nanam	Fit for paddy	9	0 13	10 0
7154	Do.	do.	do.	24	1 34	10 0
Preliminary plan 561.—Eravur.						
5863	Chittandikudiruppu	General sale	Fit for paddy	21	3 9	10 0
5903	Vantarumulai	do.	do.	26	0 20	10 0
5906	Do.	do.	do.	17	1 10	10 0
5917	Do.	do.	do.	4	1 4	10 0
5926	Do.	do.	do.	5	1 30	10 0
5930	Do.	do.	do.	17	2 18	10 0
5932	Do.	do.	do.	1	2 6	10 0
5936	Do.	do.	do.	8	0 30	10 0
Preliminary plan 1,244.—Rukam.						
2774	Rukam	R. Somanader	Fit for paddy	5	0 22	10 0
2781	Do.	do.	do.	16	2 1	10 0
Preliminary plan 632.—Manmunai.						
7016	Mankikaddu	General sale	Fit for paddy	2	3 12	10 0
Preliminary plan 891.						
10866	Vavunativu	General sale	Fit for paddy	9	1 38	10 0
10868	Do.	do.	do.	8	3 15	10 0
10872	Do.	do.	do.	16	0 30	10 0
10873	Do.	do.	do.	11	1 36	10 0
10874	Do.	do.	do.	5	0 8	10 0
10879	Do.	do.	do.	11	0 33	10 0
10880	Do.	do.	do.	13	2 28	10 0
10881	Do.	do.	do.	13	0 19	10 0
10899	Do.	do.	do.	9	0 7	10 0
Preliminary plan 98.						
X 19	Veppantidal	M. Umarukatta	Fit for paddy	10	3 30	12 50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 564, E. P.

கொலோனியல் சர்க்கிடுததார ஆபிசில்,  
கொழும்பு, 1896 வருஷ ஐப்பசிமீ 4 ந் தேதி.

1897 ம் ஆண்டு மார்ச்சுமாதம் 18 ந் திகதியாகிய வீயாழககிழமையிலு மதனையடுத்த நாடகனிலும் கிழக்கு மாகாணத்திற் கவறணமேந்து ஏசனறவாகன தனது ஆபிசில் இதனடியிற் சொல்லப்படடிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குள் விற்றார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டககளப்பு டிஸ்கிறிக்கி விருக்கினறன.

பிளான இலக்கம் 1,130, மண்முனையும் உறுகாமமும்.

ஏககர்

விசாலம். வீலை மதிப்பு.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	அ. ரூ. ப.	ரூ. ச.
1722	மகிழவட்டவான	பொதுவிற்றபனவு	காடு வேளாண்மைக்காகிய நிலம்	12 1 16	10 0

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	வீவரம்.	வீசாலம். அ. நூ. ப.	ஏசுர் வீலை மதிப்பு. ரூ. ச.
1723	மகிழவட்டவான்	பொதுவிற்பனவு	வாயிதாசுட்டாதபூமி	71 1 0	10 0
1724	செடி	செடி	காடு வேளாண்மைக் காகிய நிலம்	19 3 6	10 0
1725	செடி	செடி	செடி	52 0 37	10 0
1726	செடி	செடி	செடி	42 0 24	10 0
1727	செடி	செடி	செடி	31 0 25	10 0
1728	உறுகாமம்	செடி	செடி	20 2 25	10 0
1732	செடி	செடி	செடி	40 0 19	10 0
1733	செடி	செடி	செடி	39 1 5	10 0
1737	மகிழவட்டவான்	செடி	செடி	49 3 35	10 0
1740	செடி	செடி	செடி	20 2 11	10 0
1741	செடி	செடி	செடி	41 2 32	10 0
1742	உறுகாமம்	செடி	செடி	36 1 13	10 0
1743	செடி	செடி	செடி	23 1 0	10 0
1746	மகிழவட்டவான்	செடி	செடி	25 2 25	10 0
1747	செடி	செடி	செடி	2 3 22	10 0
1750	செடி	செடி	செடி	2 0 0	10 0
பட்டம் 2,158, மண்முனை.					
7145	தரிப்புல்தோட்டம்	சி. தம்பிமுத்து	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	4 2 28	10 0
7148	செடி	மு. சின்னத்தம்பி	கூட்டப்பட்டித்தபூமி	1 1 0	12 50
7149	செடி	ச. முத்துப்பிள்ளை	செடி	13 3 6	12 50
7150	செடி	ப. வைகாளி	செடி	1 1 20	12 50
7151	செடி	க. பரசிராமா	செடி	7 1 30	12 50
7152	செடி	ப. வைகாளி	செடி	3 2 34	12 50
7153	செடி	சி. ஞானம்	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	9 0 13	10 0
7154	செடி	செடி	செடி	24 1 34	10 0
பட்டம் 561, ஏறுஞ்சூர்.					
5863	சிறுஞ்சூர் குடியி ருப்பு	பொதுவிற்பனவு	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	21 3 9	10 0
5903	வந்தாறுமுலை	செடி	செடி	26 0 20	10 0
5906	செடி	செடி	செடி	17 1 10	10 0
5917	செடி	செடி	செடி	4 1 4	10 0
5926	செடி	செடி	செடி	5 1 30	10 0
5930	செடி	செடி	செடி	17 2 18	10 0
5932	செடி	செடி	செடி	1 2 6	10 0
5936	செடி	செடி	செடி	8 0 30	10 0
பட்டம் 1,244, உறுகாமம்.					
2744	உறுகாமம்	ஞா. சோமனாதா	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	5 0 22	10 0
2781	செடி	செடி	செடி	16 2 1	10 0
பட்டம் 632, மண்முனை.					
7016	மங்கிககட்டு	பொதுவிற்பனவு	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	2 3 12	10 0
பட்டம் 891.					
10866	வவுனாதிவு	பொதுவிற்பனவு	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	9 1 38	10 0
10868	செடி	செடி	செடி	8 3 15	10 0
10872	செடி	செடி	செடி	16 0 30	10 0
10873	செடி	செடி	செடி	11 1 36	10 0
10874	செடி	செடி	செடி	5 0 8	10 0
10879	செடி	செடி	செடி	11 0 33	10 0
10880	செடி	செடி	செடி	13 2 28	10 0
10881	செடி	செடி	செடி	13 0 19	10 0
10899	செடி	செடி	செடி	9 0 7	10 0
பட்டம் 98.					
X 19	வேப்பந்திடல்	மா. உமறுகத்தா	வேளாண்மைச்செய் கைக்கேற்றநிலம்	10 3 30	12 50

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் கொந்தீசுகளையும்பற்றி மட்டககணப்பு அர்சாட்சி ஏசுனறுத்தூரை யவர்கள் கந்தோரில் வினாவு அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோதமா அவர்களினது கட்டளையின்படி,

டப்பிளபூ. ந்ரீ. தேய்லர்,  
இராசாங்க விக்கிதரின் வேலைபாப்பவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,193, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 9, 1896.

ON Wednesday, December 2, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,111.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
10341	Mipitiya	Kandagolledalupota	Crown	Chena five years old	3 1 4
10342	Do.	Nikaweratiyadalupota	do.	do.	3 2 37
H 1076	Do.	Bullanakumbura	Mudalihami, Korala	Paddy field	0 0 24

Upset price,—Lots 10341 and 10342, Rs. 10 per acre ; lot H 1076, Rs. 80 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,193, N.-W. P.

වමී 1896 ක්වු මක්කෝබර් මස 9 වෙනි දින කොළඹ

මහසෙක්කාරිස්උත්තාන්සේගේ කන්කෝරුවේදිය.

වසඹ දියාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1896 ක්වු දෙසැම්බර් මස 2 වෙනි වූද දින දවල් 12ට කුරුනෑගල කවචේර්සේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

වසඹ දියාවේ කුරුනෑගල පලාතේ තීරියාලගත්පත්තුවේ පිහිටාතිබෙන බිම්කැබෙලි 3ක්.

සිතියම 2,111. අයිතියකම කියන්නා—රාජසන්තක.

වසා.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
				අ. ර. ප.
10341	මිපිටිය	කන්දගොල්ලේ දඵපොත	තුන්ඇවිරිදි වසස් ඇති බත්ත 3	1 4
10342	එම	නිකවැරපිසේ දඵපොත	එම	3 2 37
H 1076	එම	අයිතියකම කියන්නා—වූදලිතාමි කෝරුල. වූලිලන කුඹුර	කුඹුර	0 0 24

නියමකරණලද වූදල—තොම්මර 10341 සහ 10342 බිම්කැබෙලිවලට අක්කරයකට රූපියල් 10යි, H 1079 බිම් කැබෙලිවලට අක්කරයකට රූපියල් 80යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසඹ දියාවේ ඒජන්තඋත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිූ. පී. චෙලර්,  
වැඩබලන මහසෙක්කාරිස් වමිග.

No. 1,194, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 9, 1896.

ON Thursday, December 10, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Wannu hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 542.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
					A. R. P.
3694a	Budumuttawa and Danduwwa	Part called Puhulindaoyahena and part Danduwwa forest	The Crown	Chena	3 0 17
3694b	Do.	—	do.	do.	3 1 15
3694c	Do.	—	do.	do.	3 0 30
3695a	Danduwwa	—	do.	Forest	3 1 10
3700c	Budumuttawa	—	do.	do.	3 1 14
3705a	Danduwwa	—	do.	do.	4 3 12
3515b	Budumuttawa	—	do.	Chena	3 1 10

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3719	Budumuttawa	Part of Konghamullahena	The Crown	Chena	6 3 24

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,194, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 9 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 10 වෙනි දින වූ මුහුණපත්තින්ද දවල් 12ව කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනෑගල පලාතේ වන්නිගත්පත්තුවේ පිස්ටානිබෙත බිම්කැබෙලි අටක්.  
සිතියම 542.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. ර. ප.
3694 a	බුදුමුත්තාව සහ දඹුවාව	කොටසක නම පුනුලිදම්ය හේන කොටසක් දඹුවාවේ මුකලාතය	හේන	3 0 17
3694 b	එම	—	එම	3 1 15
3694 c	එම	—	එම	3 0 30
3695 a	දඹුවාව	—	මුකලාත	3 1 10
3700 c	බුදුමුත්තාව	—	එම	3 1 14
3705 a	දඹුවාව	—	එම	4 3 12
3715 b	බුදුමුත්තාව	—	හේන	3 1 10
3719	එම	කෝත්තහමුල හේනෙන් කොටසක්	එම	6 3 24

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 10.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. පී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරීස් වමස.

No. 1,195, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 12, 1896.

ON Friday, December 18, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,166.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent A. R. P.
10627	Matawa	Penalibodakumbura	Crown	Paddy field	0 1 2
10628	do.	Kotnadambekumbura	do.	do.	0 1 3

Upset price,—Rs. 75 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,195, N.-W. P.

වම 1896 ක්වූ ඔක්තෝබර් මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දින වූ සිකුරාදා දවල් 12ව කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.



වයඹ දිසාවේ කුරුනෑගල පළාතේ කටුගම්පල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 2,166. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.
10627	මනව	පෙනලිබොඩකුඹුර	කුඹුරු බිම	0 1 2
10628	එම	කොටතාදලේකුඹුර	එම	0 1 3

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 75යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්ජනාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වයඹදිසාවේ ඒජන්තරාජනාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ලිවු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙක්‍රතාරීජ වමිහ.

No. 1,196 N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, October 12, 1896.

ON Friday, December 18, 1896, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Preliminary plan 2,158.—Village, Kawdumunna.		Extent.
		Name of Claimant.	Description.	
Z 1084	Veralagahamadditahena	W. B. Alwis	Cocoanut garden	3 0 27
A 1085	Miyawalagawahena	do.	do.	5 0 10
B 1085	Delbawahena	do.	do.	2 3 33
C 1085	Galagawahena	do.	do.	9 3 33
D 1085	Veralagollahena	do.	do.	3 3 27
E 1085	Kolongahamulahena	do.	Chena	11 1 2
F 1085	Dewapaulamulahena	do.	do.	6 2 0
G 1085	Mekaralyayaowitahena	do.	do.	4 3 2
H 1085	Mekaralyaya Dumunadalagahahena	do.	do.	16 0 0
I 1085	Mekaralyayahena	do.	do.	4 1 34

Upset price,—Lots Z 1084, A 1085, B 1085, and C 1085, at Rs. 50 per acre ; and lots D 1085, E 1085, F 1085, G 1085, H 1085, and I 1085, at Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,196, N.-W. P.

වමි 1896 ක්වූ ඔක්තෝබර් මස 12 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරීජ්ජනාන්සේගේ කන්තෝරුවේදී.

වයඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජනාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවසන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1896 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි දිනවූ සිකුරාදා දවල් 12ට කුරුනෑගල කවිමේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ කුරුනෑගල පළාතේ කටුගම්පල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.  
ගම—කටුබුඩුන්ත.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත. අ. රු. ප.
Z 1084	වැරැලගහමතින්ත හේන	ඩබ්ලිවු. ටී. අල්විස්	පොල්වත්ත	3 0 27
A 1085	මියනවලගාවා හේන	එම	එම	3 0 10
B 1085	දෙල්බාව හේන	එම	එම	2 3 33
C 1085	ගලගාවා හේන	එම	එම	9 3 33
D 1085	වැරැලගොල්ල හේන	එම	එම	3 3 27
E 1085	කොලොන්ගහමුල හේන	එම	හේන	11 1 2
F 1085	වැවපාලමුල හේන	එම	එම	6 2 0
G 1085	මැකරල්සාග මිවිට හේන	එම	එම	4 3 2
H 1085	එම දුඹුමඩලාගහ හේන	එම	එම	16 0 0
I 1085	මැකරල්සාග හේන	එම	එම	4 1 34

Z 1084 සහ A 1085, B 1085, C 1085 බිම්කැබලි අක්කරයකට නියමකරනලද මුදල රුපියල් 50යි.

D 1085, E 1085, F 1085, G 1085, H 1085, I 1085 බිම්කැබලි අක්කරයකට නියමකරනලද මුදල රුපියල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්ජනාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ කුරුනෑගල ආණ්ඩුවේ ඒජන්තරාජනාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,  
ඩබ්ලිවු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙක්‍රතාරීජ වමිහ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 243, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, October 2, 1896.

ON Tuesday, December 8, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Udapattuwa of the Kuruwiti korale of the Province of Sabaragamuwa. Preliminary plan 555. Village.—Ellegedera.

Lot.	Name of Land.	For sale or settlement.	Description.	Extent. A. R. P.
O 69	Bomalugodella		Chena	0 3 15
P 69	Batakada Kumburaowita or Ambalameowita		Owita	1 0 9
Q 69	Batakadakumbura		Field	2 2 17
R 69	Ellegederakumbura		do.	21 2 38
S 69	Udahawatta Arambewatta		Garden, cocoanut, &c.	4 3 10
T 69	Dorakadakumbura		Field	3 2 29
U 69	Lindagawakumbura and Nikagaha Mandiyakumbura		do.	3 3 32
V 69	Udawatta		Chena	2 0 28
W 69	Diyannage Liyadda		Deniya	5 0 30
X 69	Karangodawatta Henyaya or Karandagahawatta Henyaya		Chena	30 0 36
For sale.				
Y 69	Eluktennahena		Half grown forest	7 1 12
For sale or settlement.				
Z 69	Egodaasweddama		Deniya	3 1 35
For sale.				
F 70	Dikhena		Half grown forest	3 3 29

Upset price,—Rs. 25 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 243, P. OF S.

වර්ෂ 1896 ක්වු මක්කෝබර් මස 2 වෙනි දින කොළඹ මහසෙක්කුගාරස්ථානයේදී කන්කෝරුවේදී.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු දෙසැම්බර් මස 8 වෙනි දිනට අහහරුවාද දවල් 12ට රත්නපුරේ කවිවෙර්ගේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුවිටකෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 13ක්.

සිතියම 555. විකිණීමට නොහොත් බේරාදීමට.

නො.	ඉඩමේ නම.	නම.	අන්දම.	මහත. අ. ර. ප.
O 69	බෝවළුගොඩැල්ලේ	ඇල්ලේගෙදර	හේන	0 3 15
P 69	වටකඩකුඹුරේ ඕවිට නොහොත් අම්බලමේ ඕවිට	එම	ඕවිට	1 0 9
Q 69	වටකඩ කුඹුර	එම	කුඹුර	2 2 17
R 69	ඇල්ලේගෙදර කුඹුර	එම	එම	21 2 38
S 69	උඩගවත්ත, අරඹවත්ත	එම	පොල් යනාදිය ගස් ඇති වත්ත	4 3 10
T 69	දොරකඩ කුඹුර	එම	කුඹුර	3 2 29
U 69	ලීදගාව කුඹුර සහ නිකගහ මන්ඩියෙ කුඹුර	එම	එම	3 3 32
V 69	උඩවත්ත	එම	හේන	2 0 28
W 69	දිසනගෙ ලියද්ද	එම	දෙතිස	5 0 30
X 69	කරන්ගොඩ වත්ත හේන්සාය නොහොත් කරදගහ වත්ත හේන්සාය	එම	හේන	30 0 36
විකිණීමට.				
Y 69	ඉළක්කුන්හෙ හේන	ඇල්ලේගෙදර	දෙහිභිසාන	7 1 12
විකිණීමට නොහොත් බේරාදීමට.				
Z 69	එගොඩ අස්වැද්දුම	ඇල්ලේගෙදර	දෙතිස	3 1 35

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
F 70	දික්ගේන	විකිණිවෙල.	දෙගිසියාන	3 3 29

අත්කරයක් රුපියල් 25 බැගින්.

මෙම ඉඩම ගැණ උරුමවාසිකමක් ඇති කෙනෙක් රත්නපුරේ කවිවේරියට පැමිණ විකිනෙන දිනදී හෝ ඊට මන්දෙන් තවුන්ගේ උරුමවාසිකම කිසා සිටින්නට බිනුය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජ්‍යනාන්දේශයේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා සබරගමුවදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානසේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. ටේලර්,  
වැඩබලන මහසෙකුකාරියේ වමිත.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for cooly lines for the Public Works Department, to wit:— Preliminary plan 4,668. Village—Poddelgoda.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.*
N 797	Rangalla estate	Patana	The proprietors of title plan 50,373	0 1 14

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kacheheri on October 26, 1896, at 2 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kacheheri,  
September 24, 1896.

ALLANSON BAILEY,  
Government Agent.

වෛ 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වේ ආඥපත්‍රයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒනම:—ප්‍රසිද්ධ කමාන්ත දෙපාර්තමේන්තුවේ කුලීකාරයින්ට සිටීමට ලැයිම සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වෛ 1876 ක්වු ලබාගැනීමේ ආඥපත්‍රයේ" ගවෙති කාණ්ඩයේ කරතිවෙන පාහාර්තුල ප්‍රකාරයට කරන මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වතන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම:—

නො.	ඉඩමේ නම.	සිතියම 4,668. ගම—පොද්දල්ගොඩ.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
N 797	රන්ගලවත්ත	පහත	පහත	නොම්මර 50,373 වේ ජලාන කඩදසියේ අයිතිකාරයෝ	0 1 14

එබැවින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනව පොදුජනතාව දැනගැනීම සඳහා ගත් වෙති වගන්තියේ බිනුකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවු සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අං. වෛ 1896 ක්වු ඔක්තෝබර් මස 26 වෙනි දින පස්වරු දෙකට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකමද කියා කියාසිටින්නට බිනුවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවු තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට බිනුවම මෙයින් දැනගන යුතුයි.

වෛ 1896 ක්වු සැප්තැම්බර් මස 24 වෙනි දින මහනුවර කවිවේරියේදී. ඇලන්සන් බේලි, ආණ්ඩුවේ ඒජන්ත වමිත.

1876 ම ඔරුව-ත්තු 3 ම ඉලකකස්සදාදක්කිනු 7 ම පිරිවිණ් පිරකාරම් පතිරාංක ජෙවෙක්රු කු.වි.ම වත්තක් කද්දක් කු.වි.ම චෙණාඳියතාන පිනනර්ස් සොලාපෙපදම් කාණිය, අං.තාවතු:— පිරාමපදාද මුලකක. 4,668. ශ්‍රීරිසිං—පොදුජනකොළ.

ශ්‍රීරිසිං.	කාණියිනු පෙයා.	විවරය.	උරුමකරුගේ පෙයා.	වි. ශ්‍රී. ප.
N 797	ඉරාංකල්ලදොළාදා	පදාදක	50,373 ම ඉලක පිරාම පදාද තත්ව උරුමකරු	0 1 14

ගෙණුකොළකොළවත්තකාණ ගත්තනුසේප්පුමපදා 1876 ම ඔරුව-ත්තු කාණියිංගුණුකොළකොළවත්තප්ප්ප්පු සදාදක්කිනු 6 ම පිරිවිණ් ඉරාංකලකිනි පිරකාරම් මන්ත්‍රිආලොච්චි සපෙයිනු ජෙවෙක්රු කු.වි.ම චෙණාඳියතාන පිනනර්ස් සොලාපෙපදාද මුලකක. 4,668. ශ්‍රීරිසිං—පොදුජනකොළ. වි. ශ්‍රී. ප. 0 1 14

මෙහිදී මහත. උරුමකරු උරුමකරුගේ පෙයා. 50,373 ම ඉලක පිරාම පදාද තත්ව උරුමකරු වි. ශ්‍රී. ප. 0 1 14

කණ්ඩු ක්ප්පේරි, ඔරුව-ත්තු පිරිවිණ් 24 ම ජෙවෙක්රු. ඉලකකස්සදාද ක්ප්පේරි, ආලාපෙපදාද මුලකක. 4,668. ශ්‍රීරිසිං—පොදුජනකොළ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a quarry and for building a set of cooly lines, to wit :—

Preliminary plan 4,670. Village—Kengalla.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
P 797	Beruwadeniyawatta	Garden	Beruwadeniya Kirihami	0	1	5
Q 797	Kolongahawatta	do.	S. P. L. Tenappa Chetti	0	0	5
R 797	Do.	Rock	do.	0	0	13

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on November 6, 1896, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
October 10, 1896.

ALLANSON BAILEY,  
Government Agent.

විෂ් 1876 ක්වු අවුරුද්දේ නොවැරදිව 3 වේ ආඥාවලින් ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් කට, ඒ නම් :—ගල්වලකට සහ කුලීකාරයින්ට ලැයිම සැදීමටත් මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුලානව්වකට සේගෙත් නිසිආකාරට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 4,670. ගම—කෙත්ගල්ල.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.		
				අ.	රු.	ප.
P 797	බෙරුවාදෙනියේ වත්ත	වත්ත	බෙරුවාදෙනියේ කිරිහාමි	0	1	5
Q 797	කොලොන්නගවත්ත	එම	ඇස්. පී. ඇල්. තෙනප්පාචෙට්ටි	0	0	5
R 797	එම	ගල්පවිතස	එම	0	0	13

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම ඇත්තාවූ සැමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වෂ් 1896 ක්වු නොවැරදිව මස 6 වෙනි දින පස්වරු 2 කට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කිසි කිසි සිටිනව ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනවට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වෂ් 1896 ක්වු ඔක්තෝබර් මස 10 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

ඇලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වරයා.

1876 ම වැරදි-තනු 3 ම ඉලකප්පදාපනු 7 ම පිරිවිණ් පිරකාරය කල්පාලයටත් සැවි ලාභියාලයටත්  
ආණ්ඩු මහලයටත් මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුලානව්වකට සේගෙත් නිසිආකාරට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

ප්‍රථම පදාපනු ඉලකප්පදාපනු 4,670. ශ්‍රී ලංකා—කෙත්ගල්ල.

නො.	කාණ්ඩය නම පෙර.	විවරය.	විකුණුකරුගේ නම.	විශාලය.		
				අ.	රු.	ප.
P 797	කොලොන්නගවත්ත	වත්ත	කොලොන්නගවත්ත	0	1	5
Q 797	කොලොන්නගවත්ත	එම	කොලොන්නගවත්ත	0	0	5
R 797	කොලොන්නගවත්ත	ගල්පවිතස	කොලොන්නගවත්ත	0	0	13

විෂ් 1876 ක්වු අවුරුද්දේ නොවැරදිව 3 වේ ආඥාවලින් ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් කට, ඒ නම් :—ගල්වලකට සහ කුලීකාරයින්ට ලැයිම සැදීමටත් මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුලානව්වකට සේගෙත් නිසිආකාරට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

මෙහි මෙහි කාණ්ඩයකට අයිතිවන ඉඩම්වලට අයිතිවාසිකම ඇත්තාවූ සැමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වෂ් 1896 ක්වු නොවැරදිව මස 6 වෙනි දින පස්වරු 2 කට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කිසි කිසි සිටිනව ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටිනවට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

කුණ්ඩ කප්පේරි,  
1896 ම වැරදි ඔක්තෝබර් 10 න් ද.

ආලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වරයා.



REVENUE NOTICES.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1897. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Colombo Kachcheri until 12 o'clock noon on Tuesday, October 20, 1896, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

MUNICIPAL TOLL.

Toll at Lock-gate, St. Sebastian.

TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A.—Colombo District.

1. Toll on the road from Pasyala to Hanwella at Ellakkala near the 2nd milepost, and toll on the road from Veyangoda to Attanagalla.

B.—Negombo District.

- 1. Toll on the road from Selathandiya to Alutapola near the 5th milepost.
2. Toll on the road from Ja-ela to Minuwangoda at the Kotugoda bridge.

C.—Kalutara District.

- 1. Toll at the Kitulgahawatta ferry.
2. Toll at the Kepu-ela ferry and toll at the ferry at Galpata. Payment at one clears the other.
3. Toll on the road from Pamankada to Horana between the 18th and 19th mileposts.

Government Agent's Office, Colombo, October 12, 1896.

A. R. DAWSON, Government Agent.

මෙහි පහත සඳහන්වෙන බස්නාහිර දිසාවේ පාලම් රේන්ද වර්ෂ 1897 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැණීමට එවනලද මුදලක් ඉල්ලීමට බස්නාහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් භාරගනු ලැබේ.

මතුකී මුදලක් ඉල්ලීමට මතුපිට ගෙවත් ඇත්විලෝප් උඩ "Tender for Toll Rents" පාලම් රේන්ද සඳහා ඉල්ලීමට සහ වාසගම ඇතුළු වර්ෂ 1896 ක්වූ බස්නාහිර මස 20 වෙනි අගභරුවාද දවල් 12 වනතුරු කොළඹ කවිවේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර ංඩා බලනවා ඇත. තවද ඉල්ලීමට දිසිවින සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට සැබෑවූ ඇත්ගේ ඒවා බවට ඒජන්තලන්තාන්සේට ඒත්තුගත්වන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් උතුමානත්වගත්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරාගන්නාලද ඉල්ලීමට අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලි වලින් වහාම ඇපතිවත්ව ඕනෑවා පමණක්කුත් නොව එම ඉල්ලීම උතුමානත්වගත්සේ විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානත්වගත්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පවත් නිසිදවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංඟුවකට වටිනා ඇප ඒත්තුගත් මුදු ඔප්පුවලින් හෝ තුණෙන් පංඟුවකට වටිනා ඇප මුදලෙන් හෝ නිබා සම්පුණී කරන්නට ඕනෑය.

ඇප පිණිස නිබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්සේට ගෙවියයුතු ගාස්තු ද ද, ඇපඔප්පු සෑදීමටද, ඒවා සෝදිසිකර සම්පුණීකෙරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇප ඔප්පු රෙජිස් තර් කෙරීමට ගෙවිය යුතු වූ ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් නිබනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට පුළුම ඇපේකට නොහොත් උකසකට සටන්නැති බවට ඉඩම් ලියාපදිත්විකරණ රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැණීමට ඕනෑකරණ විෂයට ඇප තබන අය විසින් දැරියයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන් ඉල්ලීමකළ විට දැනගත්ව පුළුවන.

ප්‍රධාන පාරවල්වල පාලම් රේන්ද.

A.—හගරයට අයිති පාලම්.

සත්තබස්තියමේ ඇලරේන්දයද.

ප්‍රධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කුවේ.

- 1. පස්සාලේ සිට හත්වැල්ලට යන පාරේ හැනැක්ම 2කේ කනුවට හුදුරුව එල්ලක්කල නිබෙන රේන්දයද. වේසන්ගොඩ සිට අත්තනගල්ලට යන පාරේ රේන්දයද.

B.—මහලු දිස්ත්‍රික්කවේ.

1. සෙල්ලුක්ක හන්දියේ සිට අඵතාපලට යන පාරේ හැතැක්ම 5෧෦ කනුවලක රේන්දසද.
2. ජෑලේ සිට මිනිවන්ගොඩට යන පාරේ කොටුගොඩ පාලම් රේන්දසද.

C.—කඵතර දිස්ත්‍රික්කවේ.

1. කිතුල්ගහවත්තේ නොටුපල් රේදසද.
2. කැපුආලේ නොටුපල් රේන්දස සහ ගල්පාන නොටුපල් රේන්දසද—එක රේන්දපලකට ගෙවු විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුඵවන.
8. පාවන්කඩ සිට හොරනට යන පාරේ හැතැක්ම 18෧෧ සහ 19෧෧ කනු අතරේ රේන්දසද.

වමී 1896 ක්වු මක්කෝබර් මස 12 වෙනි දින කොලම් කව්වේරියේදීය.

ඒ. ආර්. චෝසන්,  
ආණ්ඩුවේ ඒජන්තායා.

NOTICE is hereby given that the right to collect drift and sunken wood during 1897 in the Kudaganga and Maguru-ganga streams, from Demodara junction to the bridge over the Maguru-ganga at Bidureliya, in Pasdun korale east of the Kalutara District, will be sold by public auction at the Kalutara Kachcheri on November 24, 1896, at 12 o'clock noon.

H. W. BRODHURST,  
Assistant Government Agent.

Kalutara Kachcheri,  
October 14, 1896.

කඵතර දිස්ත්‍රික්කට අයිති පස්දුන්කෝරලේ දෙමෝදර සිට බදුරැලියේ මගුරුගහේ පාලම් තෙක්, කුඩා ගහේ සහ මගුරුගහේත් පාවෙන්නාටු සහ එහි දියයට නිබෙන ලීදඹු ආදිය වමී 1897න් අවුරුද්දට එකතුකිරීමේ බලය, වමී 1896 ක්වු නොවැම්බර් මස 24 වෙනි දින දවල් 12ට කඵතර කව්වේරියේදී ප්‍රසිඩ් වෙන්දේසියේ විකුනන්ට යෙදෙන බව මෙයින් දන්වමි.

එච්. ඩබ්ලිවු. බ්‍රොඩ්හර්ස්ට්,  
ආණ්ඩුවේ උපඒජන්ත වමක.

වමී 1896 ක්වු මක්කෝබර් මස 14 වෙනි දින කඵතර කව්වේරියේදීය.

NOTICE is hereby given that the Government Agent for the Central Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1897. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Kandy Kachcheri until 12 o'clock noon on Friday, October 30, 1896, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bona fide*. If the tenders are not satisfactory, the rents will be sold immediately by public auction.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Municipal Tolls.

1. Peradeniya bridge and Iriyagama road toll.
2. Katugastota bridge.
3. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Lewella ferry.
5. Haloluwa ferry.

Government Tolls.

1. Gondennawa road toll.
2. Kadawala road toll.
3. Teldeniya bridge and Kengalla road toll.
4. Madawala road toll.
5. Kaludaela-Perabahutenna road toll.
6. Balakaduwa road toll.
7. Aluwihare and Weragama road tolls. Payment of toll at either place on the same day will clear the other.
8. Dambulla and Galewela road tolls. Payment of toll at either place on the same day will clear the other.
9. Nalanda bridge.
10. Ampitiya and Gurudeniya road tolls. Payment of toll at either place on the same day will clear the other.
11. Kolongahamula road toll.
12. Weragantota ferry.
13. Ilukmodara and Kondasale ferries.
14. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

Kandy Kachcheri,  
October 9, 1896.

ALLANSON BAILEY,  
Government Agent.

මෙහි පහත සඳහන්වෙන මධ්‍යම දිසාවේ පාලම් රේන්ද වම් 1897 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැණීමට එවනලද මුදලත් ඉල්ලුම් පත්‍ර මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් භාරගනු ලැබේ.

මතුකී මුදලත් ඉල්ලුම්පත්‍ර මතුපිට ගෙවත් ඇත්වලොස් ලබා "Tender for Toll Rents" පාලම් රේන්ද සඳහා ඉල්ලුම්පත්‍රය යන වාසගම ඇතුළු වම් 1896 ක්වූ ඔක්තෝබර් මස 30 වෙනි සිකුරුදා දවල් 12 වනතුරු මහනුවර කවිවේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලුම්පත්‍ර දී සිටින සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු ඒවා හෝ) ඒ දෙනලද ඉල්ලුම්පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්තලත්තාන්සේට ඒත්තුගන්වන්නට ඔහුය. ඉල්ලුම් පත්‍ර ඒත්තුගන්වාලෙස නොනිවුනොත් එවලේම එම රේන්ද ප්‍රසිඬ වෙන්දේසිකර විකුනන්නට යෙදේ.

ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් උතුමානත්වනත්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරාගත්තාලද ඉල්ලුම්පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටහෙන මුදල්ගණන සල්ලි වලින් වහාම ඇපතිබන්නට ඔහු වා තමණකුත් නොව එම ඉල්ලීම උතුමානත්වනත්සේ විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානත්වනත්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පටන් නිස්දවසක් ඇතුලතදී එම ඉල්ලුම් ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තුගත් මුද්දරවලින් හෝ තුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පූර්ණ කරන්නට ඔහුය.

ඇප පිණිස නිබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අදවකාන් ලත්තාන්සේට ගෙවියයුතු ශාස්තුවද, ඇපඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකෙරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇප ඔප්පු රෙජිස්තර් කෙරීමට ගෙවියයුතු ශාස්තුවත් ඔහු විසින් ගෙවන්නට ඔහුය.

ඇප වෙනුවෙන් නිබනලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට සටන්කැනී බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර්කුගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැණීමට ඔහුකරණ විසඳම ඇපතබන අස විසින් දැරියයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන් ඉල්ලුම්කළ විට දැනගන්නට පුළුවන.

**නාගරික සභාවට අයිති පාලම් රේන්ද.**

1. පේරාදෙණියේ පාලම් සහ ජර්සගම පාරේ රේන්දය.
2. කටුගස්තොට පාලම්.
3. ගෝනවත්තේ තොටුපල සහ නලාතුමයේ පාලම්.

මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

4. ලේවැල්ලේ තොටුපල.
5. හල්මළුවේ තොටුපල.

**ආණ්ඩුවේ පාලම් රේන්ද.**

1. ගොන්දෙන්නාවේ පාරේ රේන්දය.
2. කඩවල පාරේ රේන්දය.
3. තෙල්දෙණියේ පාලම් සහ කෙත්ගල්ලේ පාරේ රේන්දය.
4. මඩවල පාරේ රේන්දය.
5. කඵදුඇල, පෙරබහුකුත්තේ පාරේ රේන්දය.
6. බලකඩුවේ පාරේ රේන්දය.
7. අළුතොරේ සහ වේරගම පාරේ රේන්දය. මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
8. දඹුල්ල සහ ගාලේවෙල පාරේ රේන්දය. මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

9. නාලන්දේ පාලම්.  
10. අම්පිරිය සහ ගුරුදෙනියේ පාරේ රේන්දය. මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

11. කොලොන්නගමුල පාරේ රේන්දය.
12. වේරගම්තොට තොටුපල.
13. ඉළක්මෝදර සහ කුන්ඩසාලේ තොටුපලවල්.
14. ගම්පල සහ කඩුකන්නාවේ පාරේ රේන්දය. මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

වම් 1896 ක්වූ ඔක්තෝබර් මස 9 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

ඇලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ.

NOTICE is hereby given that the following Toll Rent of the Central Province from January 1 to December 31, 1897, will be exposed for sale by public auction at Pallegama on Monday, October 26, 1896, at 1 P.M., upon the conditions specified below.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security

bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Hembarastota Ferry.

The sale of this ferry will take place at Pallegama, in Matale.

ALLANSON BAILEY,  
Government Agent.

Kandy Kachcheri,  
October 9, 1896.



වෂී 1897 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන මඩුව දිසාවේ නොටුපලේ රේන්දස පහත දක්වන කොන්දේසිවලට එකඟව, වෂී 1896යේ ඔක්තෝබර් මස 26 වෙනි සඳු දින පස්වරු එකට පල්ලේගමදි ප්‍රසිධි වෙන්දේසිකර විකුනනට යෙදෙන වග මෙයින් දැන්වමි.

ඉල්ලා ගන්නාලද ගනනෙන් සියට දහස බැගින් ගනනන් ගැනුම්කාරයා විසින් විකුනු දවසේදීම, මුදලෙන් බැඳුනබන්ට ඕනෑය. එම ඉල්ලීම උතුමානන් වනන්සේ විසින් බාරගන්ට යෙදුනොත්, ඔහුගේ ඉල්ලීම උතුමානන්වනන්සේ විසින් එක්තරාත් බව දැනුම් දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පංගුවක් වටිනා ඇප එක්තරාත් මුද්දර ඔප්පුවලින් හෝ තුනෙන් පංගුවක් වටිනා ඇප මුදලෙන් හෝ බැඳු සම්පූර්ණකරන්ට ඕනෑය.

ඇප පිණිස තබනලද ඔප්පු සෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ දේවොකාන් උත්තාන්සේට ගෙවියයුතු ගාස්තුවද, ඇප ඔප්පු සෑදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමටද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර් කෙරීමටත් ගෙවියයුතු ගාස්තුවන් ඔහු විසින් ගෙවන්ට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා සටහන්කරණ රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ඇපදෙන තැනැත්තාගේ විසදුමෙන් ලබාගතයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේගේ කාර්යාලයේ ඉල්ලීමකල විට දැනගත හැකිවේ.

හෙම්බර්ස්තොට නොටුපල.

මෙම නොටුපලේ රේන්දස මාතලේ පල්ලේගමදි විකුනනට යෙදේ.

ඇලන්සන් බේලි,

ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ.

වෂී 1896 ක්වු ඔක්තෝබර් මස 9 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Toll from November 1 to December 31, 1896, on Wednesday, October 28, 1896, at 1 P.M. :—

The road toll at Dondra.

The purchaser must deposit the full purchase amount on the day of sale in cash as security for the rent.

Reason for Re-sale.

Non-payment of the instalment for September, 1896.

THOS. R. E. LOFTUS,  
for Government Agent.

Galle Kachcheri,  
October 10, 1896.

වෂී 1896 ක්වු නොවැම්බර් මස 1 වෙනි දින සිටින් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රසෝජනයට මාතර උපඒජන්ත උත්තාන්සේ විසින් ඔක්තෝබර් මස 28 වෙනි බදද දවල් සිහුවේ එකට ප්‍රසිධි වෙන්දේසියේ දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත ඒනම :—

දෙවුන්දර පාරේ රේන්දස.

සුඉල්ලීමකාරයා විසින් රේන්දස ගන්ට දෙන මුදල සම්පූර්ණයෙන් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවන්ට ඕනෑය.

දෙවනු විකුණන්ට යෙදෙන කාරණය නම් 1896ගේ සැප්තැම්බර් මාසේට ගෙවන්ට ඕනෑ මුදල නොගෙවී තිසාය.

ජී. කුක්සන්,

ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

වෂී 1896 ක්වු ඔක්තෝබර් මස 10 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, October 26 1896, at 12 noon, will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province from November 1, 1896, to June 30, 1897, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of September, 1896.

The purchaser at the re-sale should deposit one-tenth purchase amount on the day of sale.

Galle District.

1. Four Gravets, Galle, and Akmimana.
2. Talpe pattu.
3. Wellaboda pattu, Gangaboda pattu, and Himidum pattu.
4. Bentota-Walallowiti korale.

Hambantota District.

5. Magam pattu.

THOS. R. E. LOFTUS,  
for Government Agent.

Galle Kachcheri,  
October 12, 1896.

වෂී 1896 ක්වු නොවැම්බර් මස 1 වෙනි දින පටන් වෂී 1897යේ ජූනි මස 30 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන දකුණු පලාතේ අරක්කු රේන්ද වල්ලේ මුල් ගැනුම්කාරයින් විසින් වෂී 1896 ක්වු සැප්තැම්බර් මාසේදී ගෙවියයුතු මුදල වෂී 1896 ක්වු ඔක්තෝබර් මාසේ 26 වෙනි දිනදී හෝ ඊට මත්තෙන් ගෙවන්ට නොගෙදෙන අරක්කු රේන්ද වෂී 1896 ක්වු ඔක්තෝබර් මස 26 වෙනි සඳුදු දවල් 12ට ගාල්ලේ කවිචේරියේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රසෝජනයට දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත.

දෙවනු විකුණීමේදී ගැනුම්කාරයා විසින් විකුණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්ට ඕනෑය.

ගාළ දිස්ත්‍රික්කයේ.

1. ගාල්ලේ කඩවන් සහර සහ අක්මිමන.
2. තල්පේපන්තුව.
3. ගාල්ලේ වැල්ලබඩපන්තුව, ගඟබඩපන්තුවේ සහ හිනිදුම්පන්තුවේ රේන්දය.
4. ගාල්ලේ බෙන්තොට වලල්ලාවිටි කෝරලේ රේන්දය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ.

5. මාගම් පන්තුවේ රේන්දය.

ජී. කුක්සන්,

ආණ්ඩුවේ ඒජන්තවැන වෙනුවට.

වෂී 1896 ක්වු ඔක්තෝබර් මස 12 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from November 1 to December 31, 1896, on Monday, October 26, 1896, at 1 P.M. :—

1. The road toll at Paradowewatta.
2. The road toll at Welitara.
3. The minor toll on the Ambalangoda-Elpitiya road.
4. Ferry toll at Halpatota.

The purchaser must deposit the full purchase amount on the day of sale in cash as security for the rent.

Reason for Re-sale.

Non-payment of the instalment for September, 1896.

THOS. R. E. LOFTUS,  
for Government Agent.  
Galle Kachcheri,  
October 12, 1896.

විෂි 1896 ක්වු කොමර්සියල් මස 1 වෙනි දින සිටින් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තලත්තාන්ගේ පසින් මක්කෝ මිටු මස 26 වෙනි සඳුදා දවල් සිටුවේ එකට ප්‍රසිධ වෙන්දේසියේ දෙවනු විකුනනට යෙදෙනවා ඇත. එනම් :—

1. පරදුවේ වන්නේ පාරේ රේන්දය.
  2. වැලිකර පාරේ රේන්දය.
  3. අම්බලන්ගොඩ, ඇල්ප්පියේ අතුරුපාරේ රේන්දය.
  4. හල්පාගොඩ තොටුපල රේන්දය.
- ඉල්ලුම්කාරයින් විසින් රේන්දය ගත්ව දෙන මුදල සම්පූර්ණයෙන් රේන්දේට ඇප පිනිස අත්පට ගෙවනට බිනැය.

දෙවනු විකුනනට යෙදෙන කාරණය නම් 1896යේ සැප්තැම්බ්‍ර මාසයට ගෙවනට බිනැ මුදල කොගෙහි තිසාය.

ජී. කුක්සන්,  
ආණ්ඩුවේ ඒජන්තවැන වෙනුවට.

විෂි 1896 ක්වු මක්කෝට් මස 12 වෙනි දින කාල්ලේ කවිචේරියේදීය.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Matara for the year commencing January 1, 1897, will be two in number. The said licenses will be put up to sale by public auction at the Matara Kachcheri at noon on Saturday, October 31, 1896, and they will be issued in accordance with provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

1. That the places licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
2. That the places licensed shall not be kept open for the sale of opium or bhang at any time before the hour of 6 in the morning or after 9 in the evening.
3. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to Sell Opium and Bhang by Retail."
4. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Matara, with the sanction of the Chairman.
5. The purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.
6. The position of the shops may be ascertained on application to the Chairman of the Local Board, Matara.
7. The Government Agent for the Southern Province has undertaken to grant licenses to retail at Dikwella and Beligama only to the purchaser of Matara rent.

The Local Board Office,  
Matara, September 16, 1896.

H. WHITE,  
Chairman.

NOTICE is hereby given, in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Kurunegala, will be three in number for the year commencing January 1, 1897, and ending December 31, 1897, both days inclusive.

The said licenses will be sold by public auction at the Kurunegala Kachcheri on Wednesday, October 28, 1896.

Conditions of sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

3. That the place licensed be always kept clean.
4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.
6. That no opium be consumed on the premises whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.
7. The purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.

H. WACE,  
Chairman.

Kurunegala, October 7, 1896.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for sale by retail of opium and bhang within the limits of the Local Board of the town of Puttalam for the year commencing January 1, 1897, will be one in number.

The said license will be put up for sale by public auction at the Puttalam Kachcheri on Tuesday, December 1, 1896, at 3 o'clock P.M., at the upset price of Rs. 700.

Conditions of Sale.

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place be always kept clean.
4. That no opium be sold to any woman or to any child under the age of 15 years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to sell Opium by retail."
6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board office.
7. That the whole of the purchase amount be paid forthwith on the highest bidder being declared the purchaser.

G. A. BAUMGARTNER,  
Chairman, Local Board.

Local Board Office,  
Puttalam, October 8, 1896.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of Opium and Bhang within the limits of the Local Board of the town of Chilaw, for the year commencing January 1, 1897, will be two in number.

The said licenses will be put up for sale by public auction at the Chilaw Kachcheri on Monday, November 2, 1896, at 2 P.M.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That no opium be sold to any woman or any child under the age of fifteen years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to sell Opium by Retail."
6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of the licensee, unless the

name of such agent or servant be first registered in the Local Board.

B. CONSTANTINE,  
Chairman.

Office of the Local Board,  
Chilaw, September 24, 1896.

NOTICE is hereby given that the following Toll Rent of the Province of Sabaragamuwa from January 1 to December 31, 1897, will be exposed for sale by public auction at the Kegalla Kachcheri on Saturday, October 24, 1896, at 1 o'clock P.M., upon the conditions specified below.

Toll at Mawanella bridge, to be collected at a point within 200 yards of the west end of the bridge, on the Colombo side of the junction of the Dolosbage and Kandy high roads, the branch toll at Kadigamuwa being abolished.

Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale.

The ten per cent. deposit will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the lands to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering the security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever.

Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

Ratnapura Kachcheri,  
October 2, 1896.

W. E. DAVIDSON,  
Acting Government Agent.

වෂී 1897 ක්වු ජනවාරි මස පළමුවෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහ සඳහන්වෙන සබරගමු දිසාවේ තොටුපල් පාලන රේන්ද පහක දක්වන කොන්දේසිවලට යටත්ව වෂී 1896 ක්වු ඔක්තෝබර් මස 24 වෙනි සෙනසුරුදු පස් වරු එකට කැගල්ලේ කවිචේරියේදී ප්‍රසිධි වෙන්දේසි කර විකුණන්නට යෙදෙනව මෙසේ දැනුම්දෙමි.

කඩිනමුවේ අතුරේන්දස අත්ඇරුන නිසා මාව නැල්ලේ පාලමේ ඔස්සාදුර කොන් සිටි ජර 200ක් ඇතුලත දෙලොස්බාගේට සහ මහනුවරට යන මහපාර වල හන්දියෙන් කොළඹ පැත්තේ ස්ථානසක රේන්ද අයකිරීම පිනිස මාවනැල්ලේ පාලම් රේන්දය.

විකිනීමේ කොන්දේසි.

ඉල්ලා ගන්නාලද ගණනෙන් සියයට දහය බැගින් ගණනක් විකිනීම නිමවු වහාම මුදලෙන් බැඳබවට ඕනැය. ගරුතර ආණ්ඩුකාර උතුමානවහන්සේගේ

ඒත්තුගැනීම ගැනුම්කාරයාට දන්වු වහාම ඕනැකරණ ඇප සම්පුණ්ණිකර දෙන්නට නොයෙදුනේවිනම් ඉහතකි බැඳබවට යෙදුන දහයෙන් එක දඩට වෙනුව ඉල්ලා ගන්නට යෙදේ.

ඇපට බදිනලද ඔප්පුවල ජෙන ඉඩම් ඇපට බැඳ දීමට මනාපබව කියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත් සන්කර දෙනලද ලියුමක් නැතුව එම ඔප්පු බාරගන්නට නොයෙදේ.

ඇපට දෙනලද සියළුම ඔප්පුවල සඳහන්වෙන ඉඩම් අත්කිසි උකසකට ඇපේකට බැඳී නැති ගැටියට ගම්බිම් ලියා සටහන්කරණ රෙජිස්ත්‍රාර්තූනගෙන් සහ නික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමග එවන්නට ඕනැය. එම සහතිකපත්‍රය ඇපදෙන නැතැත්තාගේ විසඳමෙන් ලබාගන්නට ඕනැය. ඉහත සඳහන්කල පාලම් රේන්දවලට රේන්දකාසි අයකෙරීම ආණ්ඩුවේ ප්‍රකාශපත්‍රවල නියමකර තිබේන්නාවූ ස්ථාන වලදීම අයකරණවා මිස වෙන මොහොම ස්ථානසකදී වත් අයකරන්නට බැරිය.

වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ ගෙන් දනගන්නට පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනීම පටන්ගන්නට ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනු ලැබේ.

ඩබ්ලිවු. ජ. ඩීවීසන්,

වැවබලන ඒජන්තඋත්තාන්සේ.

වෂී 1896 ක්වු ඔක්තෝබර් මස 2 වෙනි

දින රත්නපුරේ කවිචේරියේදීය.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the license for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Ratnapura for the year commencing January 1, 1897, will be one in number. The said license will be put up for sale by public auction at the Government Agent's Office, Ratnapura, at noon on Tuesday, November 3, 1896, and will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :-

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That no opium be sold to any woman, or any child under the age of fifteen years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail" painted on it.
6. That no persons other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agents, or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Local Board Office.
7. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but to the retail dealer.

Local Board Office,  
Ratnapura, September 30, 1896.

W. E. DAVIDSON,  
Chairman.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive sealed tenders for the purchase of the lease of lot P in the Maradana Cinnamon Gardens, known as Kadurugastuduwa, belonging to Government, for five years commencing from December 1, 1896, on the condition that should the lot or any portion thereof be required for the purposes of Government before the expiry of the lease, the lessee shall surrender it after one month's notice of such requirement without compensation. The extent of lot P is 85 acres 3 roods and 29 perches.

The tenders, which must be in sealed envelopes super-scribed "Tenders for the lease of lot P in Maradana Cinnamon Gardens," will be received at the Colombo Kachcheri until 12 o'clock noon on Tuesday, October 27, 1896, when they will be opened. All persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made *bonâ fide*.

The person whose tender is selected by the Government Agent for submission to His Excellency the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and also the expenses of appraising properties and registering the securities.

All title deeds tendered as security should be accompanied by a certificate, obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered.

This certificate must be obtained at the cost of the party offering security.

Any further information can be obtained on application to the Government Agent.

A. R. DAWSON,  
Government Agent.

The Kachcheri,  
Colombo, October 14, 1896.

ආණ්ඩුවට අයිති කදුරුගස්තුඩුව නමැති මරදනේ කුරුඳුවතුල P. අක්ෂරය දරණ බ්‍රිතාන්‍ය විවිධ වර්ෂ 1896 ක්‍රම දෙසැම්බර් මස 1 වෙනි දින පටන් පුරා පස් අවුරුද්දකට බඳුගැනීමට එවකලද මුදලක් ඉල්ලීමට බස්නාහිරදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් භාරගනු ලැබේ. බද්ද ඉකුත්වෙන්ට ප්‍රථමයෙන් මෙම බ්‍රිතාන්‍යය හෝ එයින් යම් කොටසක් ආණ්ඩුවට ඕනෑකල විට එසේ ඕනෑකර තිබෙන බව මාසයක් කල්වත්තෙන් දැනුම්දුන්නාම ඊට කිසි මුදල්

ගනනක් නොඉල්ලා බදුකාරයා විසින් එම කට්ටිය ගොහොත් කවිවිසේ කොටස ආණ්ඩුවට බාරදෙන්නට ඕනෑය. P. අක්ෂරය දරණ කට්ටියේ ප්‍රමාණය අක්කර 85 රූඩ් 3 පර්චස් 29.

මකුක් මුදලක් ඉල්ලීමට මකුසිට ගෙවන් ඇත්විලොප්ලබ "Tenders for the lease of Lot P in Maradana Cinnamon Gardens" "මරදනේ කුරුඳු වතුල P. අක්ෂරයේ බද්ද සඳහා ඉල්ලීමට" යන වාසයම ඇතුළු මුදලක් ඉල්ලීමට වර්ෂ 1896 ක්‍රම බක්තෝබර් මස 27 වෙනි අඟහරුවාද දින දවල් 12 වෙනතුරු කොලඹ කවිවේරියට භාරගනු ලැබේ.

එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත නවද ඉල්ලීමටදීසිවන සෑමදෙනම ඉදිරිපිටට ඇවිදින් (නැතහොත් තමුන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට සාබාමු ඇත්තේ ඒවා බවට ඒජන්තඋත්තාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ විසින් උතුමානන් වහන්සේ වෙත ඔප්පකර සිටීමට තෝරාගන්නාලද ඉල්ලීමට අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනින් දහයෙන් කොටසකට වැටගෙන මුදල් ගණන සල්ලිවලින් වගාම ඇපතිබන්නට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් භාරගන්නට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගන් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනින් දෙකෙන් පංගුබකට වටිනා ඇප ඒත්තුගන් මුද්දරවලින් හෝ තුණෙන් පංගුබකට වටිනා ඇප මුදලෙන් හෝ තබා සම්පූර්ණ කරණට ඕනෑය.

ඇප පිනිස තබනලද ඔප්ප සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත්උත්තාන්සේට ගෙවියයුතු වූ ගාස්තුවද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇපඔප්ප රෙජිස්තර් කිරීමට ගෙවියයුතු වූ ගාස්තුවත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්ප ඒවා මිට ප්‍රථම ඇපේකට නොහොත් උසස්කට යටත්කැනී බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්තාර්තැනගෙන් සහ නිකපත්‍රයක් ලබාගතයුතුයි. මෙම සහතිකපත්‍රය ලබා ගැනීමට ඕනෑකරණ විගදම ඇපතබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගන්ට පුළුවන.

ඒ. ආර්. ඩෝසන්,  
ආණ්ඩුවේ ඒජන්තකැන.

වර්ෂ 1896 ක්‍රම බක්තෝබර් මස 14 වෙනි දින කොලඹ කවිවේරියේදීය.

WHEREAS cattle murrain has ceased to exist in the villages Dharmapala and Wadigammanagawa in Pandita pattu of Demala hatpattu in the District of Puttalam, the notification appearing in the Government Gazette, Part III., of September 25, 1896, proclaiming the villages infected, is hereby revoked.

Puttalam Kachcheri,  
September 28, 1896.

G. A. BAUMGARTNER,  
Assistant Government Agent.

I, E. M. DE C. SHORT, Acting Assistant Government Agent of the Vavuniya District of the Northern Province, do hereby declare that the villages Malekai, Maraiadittakulam, and Periyapuliyanakulam of Kilakumulai North, Vavuniya District, are an infected area, in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.

Vavuniya Kachcheri,  
October 2, 1896.

E. M. DE C. SHORT,  
Acting Assistant Government Agent.

வடமாகாணத்தின் வவுனிய மிஸ்திரிக்கின் உதவிக் கவர்ண்மேந்து ஏசன்றுவாகிய ஈ. எம். டி. சோட்டு வாகிய நான் இத்தால் வெளிப்படுத்துவது: வவுனிய மிஸ்திரிக்கின் சீழக்குமலை வடக்குப் பகுதிக்குச் சேர்ந்த மாளிகை, மரையடித்தளம், பெரிய புளியங்குளம் என்னும் இவ்வூர்கள் 1891 ம ஆண்டின் 9 ம இலக்க மாட்டுநோய்க் கட்டளைச் சட்டத்தின் 3 ம பிரிவின்படி நோயுள்ள பகுதியாகக் கொள்ளப்பட்டிருக்கின்ற தென்பதே. இவ் வெளிப்படுத்தல் இன்றுதொடக்கம் பெலப்போடு வழங்கும்.

வவுனிய,  
1896 ம ஆண்டு ஐப்பசிமீன் 2 ந் உ.

ஈ. எம். டி. சோட்டு,  
அயிட்டிங் உதவிக் கவர்ண்மேந்து ஏசன்று.

**W**HEREAS it appears to me that cattle disease exists in the following villages of Udukinda, Badulla District, I do hereby, in accordance with section 3 of the Ordinance No. 9 of 1891, declare and proclaim them to be infected areas :—

Haputale : bounded on the north by Rodikelekandura, on the east by Welgollekandura, west by Kadurugamua-kandura, and on the south by Panketiya and cart road.

Kahagolle : bounded on the north by Arakandura and Pambawelkandura, on the east by Eranawelakandura and Pussalakumburekandura, west by Diyatalawa and Kalugala, and on the south by Kalugollekandura.

Kahettewela : bounded on the north by Dambagasulpotakandura, Minuwanulpotakandura, on the east by Walasbeddekandura, west by Kahagollekandura, and watta, and on the south by Gonamotawawatta.

Ehalapitiya : bounded on the north by Pitakandurekandura, on the east by Kalumadawalahinnepatana, west by Matetille-oya, and on the south by Arakandura.

Badulla Kachcheri,  
October 12, 1896.

FRED. BOWES,  
for C. A. MURRAY,  
Government Agent.